

**පරීක්ෂක වාර්තාව**

අදියර I විභාගය - ජූලි 2022

**(101) මූල්‍ය ගිණුම්කරණය**  
(Financial Accounting)

**A - කොටස**

වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න

**ප්‍රශ්න අංක 01 - ලකුණු 40**  
(අතිවාරිය ප්‍රශ්නයකි)

ප්‍රශ්න අංක 1.1 සිට 1.10 දක්වා වූ ප්‍රශ්න සඳහා දී ඇති පිළිතුරු අතරින් වඩාත්ම සුදුසු පිළිතුරට අදාළ අංකයද, ප්‍රශ්න අංක 1.11 සිට 1.15 දක්වා වූ ප්‍රශ්න සඳහා දී ඇති එක් එක් ප්‍රකාශය ‘සත්‍ය’ හෝ ‘අසත්‍ය’ යන්න ද හා ප්‍රශ්න අංක 1.16 සිට 1.20 දක්වා වූ ප්‍රශ්න සඳහා නිවැරදි උත්තරය ද ප්‍රශ්න අංකය සමඟ උත්තර පොතේ ලියන ලෙස ද අයදුම්කරුවන් වෙත උපදෙස් ලබා දී තිබුණි.

අයදුම්කරුවන් එක් එක් අනු කොටස් සඳහා ලබා දී තිබූ උත්තර අනුව පොදුවේ දක්නට ලැබුණු වැරදි / දුර්වලතා කිහිපයක් පහත පරිදිවේ:

**ප්‍රශ්න අංක 1.1**

මූල්‍ය තොරතුරුවල ගුණාත්මක ලක්ෂණයන් පිළිබඳව විමසා තිබුණි. බොහෝමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර වන අංක 02 ඉදිරිපත් කර තිබුණි .නමුත් සමහර අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර අංක 02 වෙනුවට අංක 01 හා 04 ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.2**

මූලික සටහන් පොතක් නොවන්නේ කුමක්ද? යන්න විමසා තිබුණි. මූලික සටහන් පොත් පිළිබඳව සමහර අයදුම්කරුවන් තුළ නිවැරදි අවබෝධයක් නොමැතිවීම නිසා මුදල් පොත මූලික සටහන් පොතක් ලෙස හඳුනා නොගෙන පොදු ලෙජරය මූලික පොතක් ලෙස හඳුනාගෙන තිබුණි. කෙසේවෙතත්, පිළිතුර ඉදිරිපත් කර තිබුණු බොහෝමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.3**

නිවැරදි මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය පිළිබඳව විමසා තිබුණි. අයදුම්කරුවන් සියලුම දෙනා විසින් අංක 03 නිවැරදි පිළිතුර ලෙස ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.4**

බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීම පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කර තිබුණි. බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීම පිළිබඳව සමහර අයදුම්කරුවන් තුළ ප්‍රමාණවත් අවබෝධයක් නොමැතිවීම මත නිවැරදි පිළිතුර අංක 01 වෙනුවට අංක 02 හා 03 පිළිතුර ලෙස ඉදිරිපත් කර තිබුණි. නමුත් බොහෝමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.5**

බැංකු ණයක් ලබා ගැනීමේ ගනුදෙනුව වාර්තා කිරීම සඳහා නිවැරදි ද්විත්ව සටහන විමසා තිබුණි. සමහර අයදුම්කරුවන් තුළ වත්කම් හා වගකීම් වැඩිවීම හා අඩුවීම පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති විය. එබැවින් නිවැරදි පිළිතුර අංක 03 වෙනුවට අංක 01 ඉදිරිපත් කර තිබුණි. නමුත් බොහෝමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි. බැංකු ණය ලබාගත් විට බැංකු ගිණුම හර වන බව සිතූ අයදුම්කරුවන් කිහිප දෙනෙකු සිටියහ.

**ප්‍රශ්න අංක 1.6**

අමතර ප්‍රාග්ධනය වශයෙන් මුදලින් රු.1,000,000/- ක් කේවල්ස්වාමී ව්‍යාපාරයේ ආයෝජනය කිරීම මගින් ගිණුම්කරණ සම්කරණයට සිදුවූ නිවැරදි බලපෑම විමසා තිබුණි. සියලුම අයදුම්කරුවන් විසින් වත්කම් වැඩිවීම හා ප්‍රාග්ධනය වැඩිවීම නිවැරදිව හඳුනාගෙන නිවැරදි පිළිතුර අංක 02 ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.7**

ගැණුම්කරුවකු විසින් ණයට ගත් භාණ්ඩ ආපසු හරවා එවීමේදී විකුණුම්කරු විසින් භාවිතා කරනු ලබන නිවැරදි මූලාශ්‍ර ලියවිල්ල පිළිබඳව විමසා තිබුණි. නිවැරදි මූලාශ්‍ර ලියවිල්ල පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නොමැතිවීම මත බොහෝමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර අංක 04 වෙනුවට අංක 03 ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.8**

දී ඇති තොරතුරු උපයෝගී කර ගෙන 2022 මාර්තු 31 දිනට මුළු වත්කම් ගණනය කිරීමට අයදුම්කරුවන් වෙත උපදෙස් දී තිබුණි. මුළු වත්කම් ගණනය කිරීම පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් බොහෝමයක් අයදුම්කරුවන්ට නොතිබීම මත නිවැරදි පිළිතුර අංක 03 වෙනුවට අංක 01 හා 04 ඉදිරිපත් කර තිබුණි. අවසාන දිනට මුළු වත්කම් ගණනය කිරීමේදී වර්ෂය සඳහා ලාභය එකතු කර, වර්ෂය තුළ ගැනිලි ඉන් අඩුකර වගකීම් එකතු කළ යුතුව තිබුණි.

**ප්‍රශ්න අංක 1.9**

ලබා දී ඇති ගනුදෙනු අතරින් වත්කම් අඩුවීම සඳහා බලපාන ගනුදෙනුව පිළිබඳව විමසා තිබුණි. වත්කම් අඩුවීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන් පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් සමහර අයදුම්කරුවන් වෙත නොතිබීම මත නිවැරදි පිළිතුර අංක 02 වෙනුවට අංක 01 ඉදිරිපත් කර තිබුණි. කෙසේනමුත් අයදුම්කරුවන් බොහෝමයක් නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.10**

ලබාදී ඇති ප්‍රකාශනය සම්බන්ධයෙන් අදාළ වන ගිණුම්කරණ සංකල්පය පිළිබඳව විමසීම් කර තිබුණි. ගිණුම්කරණ සංකල්පය පිළිබඳව සමහර අයදුම්කරුවන් තුළ ප්‍රමාණවත් අවබෝධයක් නොතිබීම මත නිවැරදි පිළිතුර අංක 01 වෙනුවට අංක 03 හා 04 ඉදිරිපත් කර තිබුණි. බොහෝමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි. අස්ථිරත්වයක් අපේක්ෂිත කාලයක් දක්වා මෙහෙයුම් නොකඩවා කරගෙන යන බව උපකල්පනය මත පිහිටා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ, අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය මත පදනම්ව වේ.

ප්‍රශ්න අංක 1.11 සිට 1.15 දක්වා අයදුම්කරුවන් වෙත ලබාදී ඇති ප්‍රකාශයට අනුව 'සත්‍ය' හෝ 'අසත්‍ය' ලෙස පිළිතුරු ලබාදිය යුතුය. හඳුනාගත් පොදු වැරදි පහත පරිදි වේ:

**ප්‍රශ්න අංක 1.11**

සමහර අයදුම්කරුවන් තුළ පොදු ජර්නලයේ සටහන් කරනු ලබන ගනුදෙනු පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැතිවීම නිසා නිවැරදි පිළිතුර 'සත්‍ය' වෙනුවට 'අසත්‍ය' ලෙස සටහන් කර තිබුණි. කෙසේනමුත්, බොහෝ අයදුම්කරුවන් නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.12**

ව්‍යාපාරයක මුදලින් මැනිය හැකි ගනුදෙනු සහ සිද්ධි පමණක් වාර්තා කරනු ලැබේ. සමහර අයදුම්කරුවන් විසින් දී ඇති ප්‍රකාශය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැතිවීම නිසා නිවැරදි පිළිතුර 'අසත්‍ය' වෙනුවට 'සත්‍ය' ලෙස ඉදිරිපත් කර තිබුණි. බොහෝ අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.13**

මූල්‍ය ප්‍රකාශන කට්ටලයක සංරචකයන් පිළිබඳව සමහර අයදුම්කරුවන් තුළ ප්‍රමාණවත් අවබෝධයක් නොමැතිවීම මත නිවැරදි පිළිතුර 'අසත්‍ය' වෙනුවට 'සත්‍ය' ලෙස ඉදිරිපත් කර තිබුණි. බොහෝමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.14**

පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට නොග අගය කිරීම, ආරක්ෂණ ගිණුම්කරණ සංකල්පය සඳහා උදාහරණයක් වේ. සමහර අයදුම්කරුවන් විසින් දී ඇති ප්‍රකාශය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැතිවීම මත නිවැරදි පිළිතුර 'සත්‍ය' වෙනුවට 'අසත්‍ය' ලෙස ඉදිරිපත් කර තිබුණි. බොහෝමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.15**

සමහර අයදුම්කරුවන් විසින් දී ඇති ප්‍රකාශය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැතිවීම මත නිවැරදි පිළිතුර 'අසත්‍ය' වෙනුවට 'සත්‍ය' ලෙස ඉදිරිපත් කර තිබුණි. කෙසේනමුත්, බොහෝමයක් අයදුම්කරුවන් විසින් ස්කන්ධය ආදායම් ප්‍රකාශනයට සෘජුවම සම්බන්ධ, මූලිකාංගයක් ලෙස හඳුනාගෙන නොතිබුණි.

ප්‍රශ්න අංක 1.16, 1.17, 1.18 හා 1.19 සඳහා පිළිතුරු ද ප්‍රශ්න අංක 1.20 සඳහා දී ඇති තොරතුරු අනුව පිළිතුර ගණනය කර උත්තර පොතේ ලිවීමට උපදෙස් ලබාදී තිබුණි.

**ප්‍රශ්න අංක 1.16**

ව්‍යාපාර අස්තිත්වයක භාවිතා කරනු ලබන මූලාශ්‍ර ලියවිලි වර්ග දෙකක් විමසා තිබුණි. මූලාශ්‍ර ලියවිලි පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් සමහර අයදුම්කරුවන් තුළ නොමැතිවීම මත පහත පරිදි විවිධ වැරදි පිළිතුරු ඉදිරිපත් කර තිබුණි.

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය - මුදල් ලැබීම් ජනලය

ගැණුම් / විකුණුම් ජර්නලය - පොදු ලෙජරය

**ප්‍රශ්න අංක 1.17**

ව්‍යාපාර ආචාර ධර්ම වැදගත් වන්නේ ඇයි දැයි යන්න හේතු දෙකක් විමසා තිබුණි. මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති නිසා බොහෝමයක් අයදුම්කරුවන් විසින් නිවැරදි පිළිතුර ඉදිරිපත් කර නොතිබුණි.

**ප්‍රශ්න අංක 1.18**

වියදමක් යන පදයෙහි නිර්වචනය විමසා තිබුණි. මේ සඳහා සියලුම අයදුම්කරුවන් විසින් සම්පූර්ණ නිර්වචනය ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබුණි. ඉදිරිපත් කර තිබූ පිළිතුරු ද අසම්පූර්ණ පිළිතුරු විය. අයදුම්කරුවන්ගෙන් අතලොස්සක් පමණක් නිවැරදි නිර්වචනය ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.19**

පොදු ගිණුම්කරණ මෘදුකාංග සඳහා උදාහරණ දෙකක් විමසා තිබුණි. වැඩි අයදුම්කරුවන් සංඛ්‍යාවක් විසින් මේ සඳහා නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණු අතර ඉතා සුළු අයදුම්කරුවන් ප්‍රමාණයක් අදාළ නොවන විවිධ වැරදි පිළිතුරු ඉදිරිපත් කර තිබුණි.

**ප්‍රශ්න අංක 1.20**

ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව 2022 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා හීනවන ශේෂ ක්‍රමය භාවිතා කර ගණනය කළ යුතු නිවැරදි ක්ෂය අගය වන රු.128,000/- වෙනුවට ගණනය කිරීමේ දෝෂ නිසා විවිධ වැරදි අගයන් පිළිතුරු ලෙස ඉදිරිපත් කර තිබුණි.

**B - කොටස**

**ප්‍රශ්න අංක 02 - ලකුණු 10**  
**(අතිවාරය ප්‍රශ්නයකි)**

මෙම ප්‍රශ්නය (A) හා (B) වශයෙන් අනුකොටස් දෙකකින් සමන්විතවේ..

A කොටසින් දී ඇති ගිණුම්කරණ සමීකරණයේ අංක 1 සිට 5 දක්වා ඇති එක් එක් අයිතමයන් සඳහා සිදුවිය හැකි ගනුදෙනුව හඳුනාගෙන ඉදිරිපත් කිරීමටත් B කොටසින් ගලපන ලද මුදල් පාලන ගිණුම සකස් කර 2022 මාර්තු 31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීම පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කර තිබුණි. අයදුම්කරුවන්ගේ කාර්යය සාධනය හොඳ මට්ටමක තිබුණි.

**A කොටස:**

අංක 1 සිට 5 දක්වා දී ඇති ගිණුම්කරණ සමීකරණයන්ට අදාළව සිදුවිය හැකි ගනුදෙනු බොහෝමයක් අයදුම්කරුවන් විසින් හඳුනාගෙන නිවැරදි පිළිතුර ඉදිරිපත් කර තිබුණි. නමුත් සමහර අයදුම්කරුවන් විසින් අංක 01 සමීකරණයට අදාළ ගනුදෙනුව ව්‍යාපාරයට මුදලින් ආයෝජනය කිරීම ලෙස ඉදිරිපත් කර නොතිබුණි. තවද අංක 04 සමීකරණයට අදාළ වන ගනුදෙනුව ණයට විකුණුම් ලෙස පමණක් සඳහන් කර තිබුණි. එය රු.65,000/- ක් පිරිවැය වූ හාණ්ඩ රු.80,000/- කට ණයට විකිණීම යනුවෙන් නිවැරදි විය යුතුය.

**B කොටස:**

(a) ගලපන ලද මුදල් පාලන ගිණුම පිළියෙල කිරීමේදී අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කර තිබූ පිළිතුරු අනුව පහත දුර්වලතා නිරීක්ෂණය විය.

පහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය විය:

- (1) මුදල් පොතේ පමණක් සටහන් කල යුතු ගනුදෙනු හඳුනානොගෙන සියලුම ගනුදෙනු මුදල් පොතේ ගලපා තිබුණි.
- (2) හර කල යුතු ගනුදෙනු බැරටද බැර කල යුතු ගනුදෙනු හරට ද ගිණුමේ සටහන් කර තිබුණි.
- (3) මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය ගිණුමේ හරට සඳහන් කළයුතු වුවද සමහර අයදුම්කරුවන් බැරට සටහන් කර තිබුණි.
- (4) මුදල් පොතේ ආරම්භක ශේෂය මුදල් පොතට ගෙන නොතිබුණි.
- (5) මුදල් පොත නියමිත පරිදි තුලනය කර අවසාන ශේෂය ගණනය කර නොතිබුණි.

(b) බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීමේදී අයදුම්කරුවන් විසින් ඉදිරිපත්කර තිබූ පිළිතුරු අනුව පහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය විය:

- (1) බැංකු සැසඳුම් ප්‍රකාශනය තුළ සටහන් කල යුතු ගනුදෙනු හඳුනානොගෙන සියලුම අයිතමයන් බැංකු සැසඳුම් ප්‍රකාශනය තුළ ගලපා තිබුණි.
- (2) සමහර අයදුම්කරුවන් සංශෝධිත මුදල් පොතේ ශේෂයෙන් බැංකු සැසඳුම් ප්‍රකාශනය ආරම්භ කර බැංකු ප්‍රකාශනයේ ශේෂය ලබාගෙන තිබූ අතර තවත් සමහර අයදුම්කරුවන් බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් බැංකු සැසඳුම් ප්‍රකාශනය ආරම්භකර සංශෝධිත මුදල් පොතේ ශේෂය ලබාගෙන තිබුණි. මෙහිදී සමහර අයදුම්කරුවන් විසින් මෙම අවස්ථා දෙකේදී එකතුකල යුතු අයිතමයන් අඩුකිරීමටද අඩුකලයුතු අයිතමයන් එකතු කිරීමට කටයුතු කර තිබුණි.

**ප්‍රශ්න අංක 03 - ලකුණු 10**  
**(අතිවාරය ප්‍රශ්නයකි)**

2022 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ගිණුම පිළියෙල කිරීම සම්බන්ධයෙන් අයදුම්කරුවන්ගේ දැනුම හා අවබෝධය පරීක්ෂා කිරීම මෙම ප්‍රශ්නය මඟින් සිදුකර තිබුණි.

බොහෝමයක් අයදුම්කරුවන් සතුටුදායක මට්ටමෙන් මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරු ඉදිරිපත්කර තිබුණු අතර පහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය විය.

- (1) නිවැරදි ආකෘතියේ ඉදිරිපත් කර නොතිබුණි.
- (2) නොනිම් වැඩ ප්‍රාථමික පිරිවැයට ගැලපීම් නොකර අවසානයට ගැලපීම් කර තිබුණි.
- (3) සෘජු චේතන සෘජු වියදම් යටතේ ගැලපීම් කළ යුතු වුවද සමහර අයදුම්කරුවන් පොදු කාර්යය වියදම් ලෙස සටහන්කර තිබුණි.
- (4) පොදු කාර්යය වියදම් කම්හල හා කාර්යාලය සඳහා දී ඇති ප්‍රතිශතය අනුව නිවැරදිව ගණනය කර නොතිබුණි.
- (5) අමුද්‍රව්‍ය මූල තොගය හා අමුද්‍රව්‍ය අවසාන තොගය මාරුකර ඉදිරිපත් කර තිබුණි.

- (6) වර්ෂය තුළ නිෂ්පාදනය කරන ලද මුළු පෝච්චි 10,000 සඳහා එක් පෝච්චියක් සඳහා රු.25/- ක් බැඟින් වූ රු.250,000/- ක කම්හල් කරුවන්ට හිමි දිරිදීමනාව සෘජු වියදම් යටතේ නිවැරදිව ගණනය කර ඉදිරිපත් කර නොතිබූ අතර, සමහර අයදුම්කරුවන් පොදු කාර්යය වියදම් යටතේ එය සටහන්කර තිබුණි.
- (7) නිෂ්පාදන පිරිවැය මත 20% ක ලාභ ආන්තිකය ගණනය කර නොතිබුණි.
- (8) පරිභෝජනය කළ අමුද්‍රව්‍ය, ප්‍රාථමික පිරිවැය හා මුළු නිෂ්පාදන පිරිවැය යන නාමයන් ගණනය කරන ලද අගයන් ඉදිරියේ ලියා නොතිබුණි.

**ප්‍රශ්න අංක 04 - ලකුණු 10**

**(අතිවාරය ප්‍රශ්නයකි)**

ලෙජර් ගිණුම් පිළියෙල කිරීමෙන් පසු ශේෂ පිරික්සුම පිළියෙල කිරීම පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම මෙම ප්‍රශ්නයෙන් පරීක්ෂා කරන ලදී. අයදුම්කරුවන්ගේ කාර්යසාධනය හොඳ මට්ටමක තිබුණි.

පහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය විය:

- (1) ශේෂ පිරික්සුම සකස් කිරීම වෙනුවට සමහර අයදුම්කරුවන් ලෙජර් ගිණුම් පමණක් පිළියෙල කර තිබුණි.
- (2) ශේෂ පිරික්සුමේ හර විය යුතු සංඛ්‍යා බැරටද බැර විය යුතු සංඛ්‍යා හරටද සටහන්කර තිබුණි.
- (3) ණයට විකුණුම් හා ණයට ගැණුම් ණයගැති හා ණයහිමි පාලන ගිණුම තුළින් නිවැරදිව ගණනය කර නොතිබුණි.
- (4) උපචිත විදුලි සහ ජල බිල්පත් වියදම් අදාල වියදම් ගිණුම්වල නිවැරදි ලෙස ගලපා නොතිබුණි.
- (5) අත්පිට විකුණුම්, ණයට විකුණුම් හා අත්පිට ගැණුම්, ණයට ගැණුම් ශේෂ පිරික්සුමේ වෙන වෙනම අයිතමයන් ලෙස සටහන් කිරීම.
- (6) 2021 ඔක්තෝබර් 01 දින මිලදී ගෙන ඇති යන්ත්‍රය සඳහා 20% බැඟින් මාස 6 ක් සඳහා ක්ෂය නිවැරදිව ගණනය කර නොතිබුණි.
- (7) යන්ත්‍ර සඳහා ගණනය කරන ලද ක්ෂය ප්‍රමාණය ශේෂ පිරික්සුමේ යන්ත්‍රයේ අගයෙන් අඩුකර ශුද්ධ අගය සටහන් කර තිබුණි.

**ප්‍රශ්න අංක 05 - ලකුණු 10**

**(අතිවාරය ප්‍රශ්නයකි)**

මෙම ප්‍රශ්නය (a) හා (b) ලෙස කොටස් දෙකකින් සමන්විත විය. (a) කොටසින් වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් පිළියෙල කිරීමටත් (b) කොටසින් අවිනිශ්චිත ගිණුම පිළියෙල කිරීමටත් උපදෙස් ලබා දී තිබුණි. බොහෝමයක් අයදුම්කරුවන් සතුටුදායක මට්ටමක පිළිතුරු ඉදිරිපත්කර තිබූ අතර පහත සඳහන් දුර්වලතා හා වැරදි පොදුවේ දක්නට ලැබුණි.

බොහෝමයක් අයදුම්කරුවන් සතුටුදායක මට්ටමින් පිළිතුරු ඉදිරිපත්කර තිබූ අතර පහත සඳහන් දුර්වලතා හා වැරදි පොදුවේ දක්නට ලැබුණි:

- (a)
  - (1) ජර්නල් සටහන් වෙනුවට ලේජර් ගිණුම් පිළියෙල කර තිබීම.
  - (2) ජර්නල් සටහනට අදාල හර හා බැර අගයන් ජර්නල් සටහන ලිවීමේදී මාරු කර ඉදිරිපත් කර තිබුණි.

- (3) ජරනල් සටහන් පිළියෙල කිරීමේදී ජරනලයේ ගනුදෙනුව ඉදිරියෙන් හර හා බැර යනුවෙන් සටහන් කර නොතිබුණි.
- (4) අවිනිශ්චිත ගිණුම මගින් නිවැරදි කළ යුතු වැරදි සටහන් හඳුනාගෙන නොතිබීම.
- (5) සටහන් අංක 5 අනුව බැංකු අයිරා පොළිය වූ රු.21,500/- පොලී ආදායම් ගිණුමට බැර කිරීම නිවැරදිව හඳුනා නොගෙන වැරදි පිළිතුරු ඉදිරිපත් කර තිබුණි.

(b) අවිනිශ්චිත ගිණුම පිළියෙල කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය විය:

- (1) අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂය ගිණුමේ හර ලෙස සටහන් කිරීම හා ආරම්භක බැර ශේෂය ගිණුමේ සටහන් කර නොතිබුණි.
- (2) අවිනිශ්චිත ගිණුමට අදාළ හර සටහන් එම ගිණුමේ බැර පැත්තේද බැර සටහන් එම ගිණුමේ හර පැත්තේද වශයෙන් පැතිමාරුකර ගිණුමේ සටහන් කර තිබුණි.

### C - කොටස

**ප්‍රශ්න අංක 06 - ලකුණු 20**

(අතිවාරය ප්‍රශ්නයකි)

මෙම ප්‍රශ්නය (a) සහ (b) වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. (a) කොටසින් විස්තීරණ ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීම සහ (b) කොටසින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කිරීම පිළිබඳව අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කර තිබුණි. සමස්ත කාර්ය සාධනය හොඳ මට්ටමක පැවතුණි.

පොදුවේ නිරීක්ෂණය වූ වැරදි හා අඩුපාඩු පහත පරිදිවේ:

(a) විස්තීරණ ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීම:

- (1) වර්ෂයට අදාළ නිවැරදි ක්ෂය ප්‍රමාණය ගණනය කර ආදායම් ප්‍රකාශනයට ගෙන නොතිබුණි.
- (2) වර්ෂයට අදාළ විදුලිය හා කාර්යාල කුලී වියදම යන දෙකට අදාළ උපචිත වියදම හා කලින්ගෙවූ වියදම සැලකිල්ලට ගෙන නොතිබුණි.
- (3) විස්තීරණ ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කළ යුතු අයිතමයන් පිළිබඳව අවබෝධයක් නොමැතිවීම නිසා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු සමහර අයිතමයන් විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් කර තිබුණි.
- (4) බොල්ණය වශයෙන් වර්ෂය තුළ ලියා හරින ලද රු.200,000/- ක මුදල සටහන් කර නොතිබුණි.
- (5) දළ ලාභය ගණනය කිරීම සඳහා සමහර අයදුම්කරුවන් විසින් වර්ෂයේ මුල් තොගය අඩුකර අවසාන තොගය එකතුකර තිබුණි.
- (6) ශේෂ පිරික්සුමේ අයිතමයන් දහස් ගණනින් හා ගැලපිලිවල අයිතමයන් සම්පූර්ණ අගයන් ලෙස විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ සඳහන්කර තිබුණි.
- (7) 2021 අප්‍රේල් 01 දින ව්‍යාපාරයට මාරුකරන ලද පොත්වල වාර්තා කර නොමැති රු.1,000,000/- ක ලොරි රථය සඳහා 25% ක ක්ෂය වීම ගණනය කර විස්තීරණ ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කර නොමැත.
- (8) විස්තීරණ ආදායම් ප්‍රකාශයේ නියමිත ආකෘතිය ඉදිරිපත් කර නොතිබුණි.
- (9) ව්‍යාපාරයේ නම සමඟ 2022 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ‘විස්තීරණ ආදායම් ප්‍රකාශය’ යනුවෙන් සඳහන් කර නොතිබුණි.

(b) මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සකස් කිරීම:

- (1) තත්ත්ව ප්‍රකාශයට ඇතුළත් කළ යුතු අයිතමයන් පිළිබඳව මූලික අවබෝධයක් නොමැතිකම නිසා මිලදී ගැනුම්, විකුණුම්, ආරම්භක කොගය, කුලී ආදායම සහ වෙනත් වියදම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ඇතුළත් කර තිබුණි.
- (2) උපචිත විදුලිය හා ඉදිරියට ගෙවන ලද කාර්යාල කුලී අගයන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ජංගම බැරකම් හා ජංගම වත්කම් යටතේ ඇතුළත් කර නොතිබුණි.
- (3) වෙළඳ ලැබිය යුතු මුදලින් වර්ෂය තුළ ලියා හරින ලද රු.200,000/- ක බොල්ණය නිවැරදිව අඩුකර නොතිබුණි.
- (4) 2021 අප්‍රේල් 01 දින ව්‍යාපාරයට මාරුකරන ලද නිමිත අයත්ව තිබූ රු.1,000,000/- ක් වටිනා ලොරි රථය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ඇතුළත් කර නොතිබුණි.
- (5) සමුච්චිත ක්ෂයවීම වෙනුවට වර්ෂයේ ක්ෂයවීම සටහන් කර තිබුණි.
- (6) සමහර අයදුම්කරුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අයිතමයන් වර්ගීකරණය සිදු නොකර සියලුම අයිතමයන් එකට සටහන් කර තිබුණි.  
උදාහරණ:- ජංගම නොවන වත්කම්, ජංගම වත්කම් ස්කන්ධය හා වගකීම්, ජංගම වගකීම් යනුවෙන්
- (7) වෙළඳ ලැබිය යුතු මුදල් ජංගම බැරකම් යටතේද වෙළඳ ගෙවිය යුතු මුදල් ජංගම වත්කම් යටතේද සටහන් කර තිබුණි.
- (8) 2022 අප්‍රේල් සහ මැයි මාසය සඳහා ඉදිරියට ගෙවන ලද කුලී වියදම නිවැරදිව හඳුනාගෙන ඉදිරියට ගෙවූ කුලිය ලෙස ජංගම වත්කම් යටතේ සටහන් කර නොතිබුණි.

---



**අයඳුම්කරුවන්ගේ තේරුම් ගැනීම දියුණු කිරීමේ සැලකිල්ලට ගත යුතු සාමාන්‍ය කරුණු:**

1. විෂය නිර්දේශයේ සම්පූර්ණ කරුණු හොඳින් අධ්‍යයනය කිරීම සහ සෑම ඒකකයකින්ම හෝ අංශයකින්ම අපේක්ෂිත දැනුම් මට්ටම පිළිබඳ මනා අවබෝධයක් දියුණු කර ගැනීම.
2. අයඳුම්කරුවන් විසින් ප්‍රශ්නය කිහිපවකාවක්ම හොඳින් කියවිය යුතු අතර, සියලුම ගණනය කිරීම්වලට අදාළ පෙර වැඩ පැහැදිලිව පෙන්වා දැක්විය යුතුය.
3. උත්තර සැපයීමේදී උපකල්පනයන් අදාළ වන්නේ නම්, එම උපකල්පනයන් පැහැදිලිව දැක්විය යුතුය.
4. අත් අකුරු පැහැදිලි විය යුතු අතර ප්‍රශ්න අංකයන් නිවැරදිව දැක්විය යුතුය. උත්තර පත්‍රය භාරදීමට පෙර ප්‍රශ්න අංක නැවත පරීක්ෂා කිරීම ආදී දේ අනිවාර්ය වේ.
5. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් නිවැරදිව අනුගමනය කළ යුතුය.
6. අවබෝධය, කුසලතා සහ පළපුරුද්ද තියුණු කර ගැනීම සඳහා පසුගිය ප්‍රශ්න ප්‍රක සහ යෝජිත උත්තර උපකාරීවනු ඇත. සමාන රටාවන් සහ ව්‍යුහයන් නැවතත් ප්‍රශ්න පත්‍ර තුළ ඇතුළත් විය හැකි බැවින් එය සෑම විටම වාසිදායක වනු ඇත.
7. මෙම විෂයට අදාළව ස්ව-අධ්‍යයන පොත සහ සඟරා මෙන්ම අදාළ විෂය කොටස් සඳහා අදාළවන අනෙකුත් කියවීම් පරිශීලනය කිරීම සිදු කරන්න.
8. කාල කළමනාකරණය විභාගයේදී ඉතා වැදගත් වේ. සෑම ප්‍රශ්නයකටම වෙන් කර ඇති ලකුණු දෙස බැලීමෙන්, උත්තර සැපයීමට වැය කළ යුතු කාලය පිළිබඳ ඇස්තමේන්තුවක් කළ හැකිය.
9. විභාගය සමත්වීමට තීර අදිටනින් යුතුව, මනා සුදානමකින් විභාගයට පෙනී සිටීම සිදු කරන්න.

- \* \* \* -